

4.10 ගනුදෙනු වාර්තා කිරීමේ දී සිදුවන වැරදි නිවැරදි කිරීම.

- ගනුදෙනු වාර්තා කිරීමේ දී වැරදි සිදු විය හැකි බව පැහැදිලි කිරීම.
- ශේෂ පිරික්සුමෙන් අනාවරණය වන වැරදි ඉදිරිපත් කිරීම.
- ශේෂ පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි ඉදිරිපත් කිරීම.
- වැරදි නිවැරදි කිරීම සඳහා පොදු ජර්නලය යොදා ගැනීම.
- වැරදි නිවැරදි කිරීමෙන් පසු මූල්‍ය ප්‍රතිඵලය හා මූල්‍ය තත්ත්වයට වන බලපෑම දැක්වීම.